

එස්.කේ. ලියනගේ එ. අධ්‍යාපන අමාත්‍යාංශය

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 492 /2018 (2018.12.04 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචන කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
 කොමිෂන් සභා සමාජික: ආචාර්ය සෙල්වි තිරුවන්දන්
 කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

අභියාචක - එස්.කේ. ලියනගේ
 නොතිසි ලත් පාර්ශවය - ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය

පෙනීසිටීම

අභියාචක - පෙනී නොසිටින ලදී.
 පොදු අධිකාරිය - ඩබ්ලිව්.එච්.ඩී. ප්‍රියදර්ශනී, නියෝජ්‍ය විදුහල්පති පුෂ්පරාණි සේනානායක, ගුරුවරියක්

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2018.01.22
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය	-
නම් කල නිලධාරියා වෙත අභියාචනය යොමු කල දිනය	2018.01.27
නම් කල නිලධාරියා තීරණය ලබා දුන් දිනය	-
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකල දිනය	2018.05.27

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2018.01.22 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.

2018 වර්ෂයේ කොළඹ 05, විසාකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා (විදේශගතව සිට පැමිණි තැනැත්තන්ගේ දරුවන් යන ගණය යටතේ) තෝරාගනු ලැබූ කොළඹ 05, කැප්පෙට්පොළ මාවතේ අංක 01 දරන ස්ථානයේ ලිපිනය වශයෙන් දක්වා ඇති එස්.රාමනායක නැමති ශිෂ්‍යාවට අදාළ,

1. එකී ශිෂ්‍යාව වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලුම්පත.
2. එම ඉල්ලුම්පතට යා කර ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන.

- 3. සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශය, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත භාරදෙන ලද ලිපි ලේඛන.
- 4. සම්මුඛ පරීක්ෂණයේදී ලබාදුන් ලකුණු ප්‍රමාණය සටහන් කරන ලද ලේඛනය.

තොරතුරු නිලධාරියා පනත ප්‍රකාරව නියමිත කාලය තුළ, පිළිතුරු සැපයීමට අපොහොසත් වූ බැවින් අභියාචක 2018.01.27 දිනැතිව නම්කළ නිලධරයා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියාද පනත ප්‍රකාරව නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බැවින් අභියාචක 2018.05.27 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

2018.11.20 දිනැතිව අභියාචක විසින් කොමිෂන් සභාව වෙත යොමු කරන ලිපිය කෙරෙහි කොමිෂන් සභාවේ අවධානය යොමුවිය.

එහි සඳහන් වූයේ, කලින් යොදාගත් වෙනත් අත්‍යාවශ්‍ය කාර්යයක නිරතවීමට සිදු වී ඇති හෙයින් අද දින සහභාගී විය නොහැකි බවත් ඒ වෙනුවට වෙනත් දිනයක් ලබා දෙන ලෙස අයැද සිටීම කෙරෙහි කොමිෂන් සභාවේ අවධානය යොමුවිය.

නියෝගය:

ඒ අනුව අභියාචකගේ අයැද සිටීම සලකා බලමින් සහ වැඩිදුර කරුණු විභාග කිරීම සඳහා අභියාචනය නැවත විභාග කිරීම 2019.01.29 දින ප.ව. 2.00ට කල්තබන ලදී.

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 492 /2018 (2019.01.29 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචන කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති:	මහින්ද ගම්මම්පිල
කොමිෂන් සභා සමාජික:	ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
කොමිෂන් සභා සමාජික:	ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
කොමිෂන් සභා සමාජික:	ආචාර්ය සෙල්වි තිරුවන්දන්
කොමිෂන් සභා සමාජික:	විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

පෙනීසිටීම

අභියාචක	-	එස්.කේ. ලියනගේ.
පොදු අධිකාරිය	-	එස්. එස්. කේ. අවිරුජ්ජොලා - විදුහල්පතිනි, විසාබා විද්‍යාලය

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

අභියාචක කරුණු දක්වමින් පවසා සිටියේ පොදු අධිකාරිය තම තොරතුරු ඉල්ලීමට පිළිතුරු සැපයීමට අපොහොසත් වන්නේ නම්, තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට හේතු දැක්විය යුතු බවයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී ය

පොදු අධිකාරිය කරුණු දක්වමින් පවසා සිටියේ ඉල්ලා සිටි තොරතුරු තෙවන පාර්ශවයකට අදාළ තොරතුරු වන හෙයින්, එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත්, අයිතම අංක 4 ට අදාළ ලකුණු ලැයිස්තුවෙහි පිටපතක් තමාට ලබා දීමට හැකියාවක් ඇති බවයි.

මේ පිළිබඳව තෙවන පාර්ශවයෙන් විමසීමක් කරනු ලැබුවේද යන්න පොදු අධිකාරියෙන් කොමිෂන් සභාව විමසන ලදුව, එවැන්නක් දැනට සිදු කර නැති බවට පොදු අධිකාරිය ප්‍රකාශ කරන ලදී.

නියෝගය:

පනතේ 29 වන වගන්තිය ප්‍රකාරව අදාළ තෙවන පාර්ශවයෙන් තොරතුරු ලබා දීමට එකඟ වීම/නොවීම පිළිබඳ කරුණු විමසා දින 7ක කාලයක් තුළ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පොදු අධිකාරියට මෙයින් නියෝග කරනු ලැබේ.

අභියාචනය කල් තබන ලදී.

මිලභ කැඳවීම් දිනය: 11.03.2019
